



08

କିଲେଲେ ତାରିଖାନା

# පුණ්‍යානුමෝදනාව

පිටිතුරු සිතක සුවය ලබන්නට - තතු ඇති ලෙසට පසක් කරන්නට  
මහ සයුරේන් එතර වන්නට - පුදෙනොමු ඔබට පහුරක් කරගන්නට

එම පින්

මෙයට වසර 10කට පෙර

බඩරදේණියේ පදිංචිව සිට අභාවප්‍රාප්ත වූ  
වෙවදා රී. ජේ. ජේම්වන්ද දායාබර පියාණන් සහ  
කඹරිය කළ සියලුම යුතින් ද, අනුමෝදන් කර ගනිතව!

එමෙන්ම පෙබරවාරි මස 17 වන දින උපන්දිනය සමරන  
මානෙල් ජේම්වන්ද දායාබර මැණියන්ට  
තිදුක් නිරෝගී විර ජීවනය පතනුයේ  
සදිර පුතන් දෙදනා.

# රන් වන් සිතක්

2013 පොසොන් පුන් පොහෝ දින  
නිල්ලම බොද්ධ භාවනා මධ්‍යස්ථානයේ දී

උපුල් නිගාහ්ත ගමගේ මහතා  
කළ දේශනය

අත් පිටපත් කළේ  
ගුල්තානි ගුණස්කර මහත්මිය

කංචික නිර්මාණය  
**[www.artenlighten.com](http://www.artenlighten.com)**

ප්‍රකාශනය  
නිල්ලම දේශනා ප්‍රකාශන මණ්ඩලය  
නිල්ලම බොද්ධ භාවනා මධ්‍යස්ථානය  
නිල්ලම

අනෙකුත් දේශනා සඳහා  
**[www.nilambe.net](http://www.nilambe.net)**  
**[www.nilambe-deshana.net](http://www.nilambe-deshana.net)**

විමසීම  
**upulnilambe@yahoo.com**

Copyright © උපුල් නිඟාන්ත ගමගේ

2013 නොවැම්බර්

මුද්‍රණය

ISBN

# පටුන

පිටුව

1.	දෙපයින් සිටගන්න	01
2.	පුතුකම් ඉටුකරන්න - වහලේකු නොවී	04
3.	දිනාගන්න මිලේ කය	07
4.	ඡයගත් හිත	10
5.	නැත සටනක් කිසිවකු හා	09
6.	මාත්තු රත්තරන්	13
7.	හේත්තු වන මාත්තු	14
8.	නිමක් නැති යාය - කාමචිත්තන්දය	17
9.	ලෙකුම ලෙඛේ - ව්‍යාපාදය	21
10.	සිරකරුවෙකි උදසීන - එින මිද්ද	24
11.	උද්දව්‍යිජ කුක්කුව්ව - වහල් බව	26
12.	කතරක අතරම් කරවන - විවිධිව්‍යාව	27
13.	මාත්තු නැති රන් වන් සිත	33
14.	නුවණක් නැති කළේපනා - මවයි නැති දුක් වේදනා	35
15.	සැබැවින්ම විදින්නේ - තිබෙන දුක් නොවන්නේ	37
16.	පොතින් - අත්දැකීමෙන් ගත් දැනුම	38
17.	අත්දැකීමෙන් උගත්	39
18.	ප්‍රයාව මේ මොගොනේ උපදින්නකි	40
19.	ඡීවිතය ඡයගන්න	42



## 1. දෙපයින් සිටගන්න

ගොරවතීය අපේ හාමුදුරුවන් වහන්ස, පින්වත් කළුනාණ මිතුවරුනි, හාවනාව සිතත් ගතත් සැහැල්ල කරනවා. හිතට, ගතට ලොකු සිසිලසක් ලබා දෙනවා. හාවනාව ඇතුළතින්ම, අභ්‍යන්තරයෙන්ම කෙනෙකුව සන්සුන් කරනවා. තිවනවා. ගාන්ත කරනවා. නිශ්චල කරනවා. ඒ පිළිබඳව අත්දැකීම් අප සැම දෙනාටම ඇති. ඒ ප්‍රතිඵල කෙතරම් රසවත් වූවත්, ඒ ප්‍රතිඵල කෙතරම් වටිනවා වූවත්, මිහිර වූවත්, හාවනා කිරීම එපමණ පහසු තැහැ. විවිධ වූ දුෂ්කරතා අපහසුතා හාවනාට වාඩි වූ විට විදින්නට වෙනවා. එක පැත්තකින් ගරීරය ඉඩදෙන්නේ තැහැ, මුළු කාලයම තිදිහසේ සැහැල්ලවන් හාවනා කරන්න. බලන්න, මේ සුළු කාලය තුළ ඔබේ කය කොපමණ නම් උද්‍යෝග්‍යන්, තර්ජන, වර්ජන, කළා ද කියා. රිදෙනවා, කකියනවා, පුපුරු ගහන්න වගයි. ඒ එක පැත්තකින්. අනික් පැත්තෙන් වතුර තිබයි. වැසිකිලි, කැසිකිලි යන්න ඕනෑ.

ඉල්ලීම්, එසේම තර්ජන. ර්‍යළුගට වර්ජන. හිරිවැටිලා, ලේ වැඩ කරන්නේ තැහැ. තර්ජන, වර්ජන, උද්‍යෝග්‍යන්, මේ සියල්ලටම මුහුණ දෙන්න වෙනවා හාවනා කරන විට. දැන් මේ තර්ජන, වර්ජන, උද්‍යෝග්‍යන් එන්නේ ලෝකයෙන් තොමේ. ලෝකයෙන් එන බාධා තියෙනවා. කෙනෙකු අවෙර්යයට පත්

කරන්න, පසු බට කරන්න කියන ප්‍රකාශ. 'භාවනා කරලා වැඩක් තැ' එබදු බලපෑම් ලෝකයෙන් එන්න පුළුවන්. ඒවාට මූහුණ දීම පහසුයි. එසේම ඒ බාහිර ලෝකයෙන් එන ආපස්සට ඇදීම මගහැර යන්නත් පුළුවන්. නමුත් මේ ගිරයෙන් මතුවෙන ඒ අපහසුතාවලට මූහුණ දෙන්නට වෙනවා. මග හැර යන්නට කුමයක් තැහැ. තිරවින්දිනය කරන්න කුමයක් තැහැ. ඒ තිසාම තමයි භාවනාව කොපම් වැදගත් ද කියා පිළිගත්තත්, ඒ ගැන පොත් පත් කියෙවිතත්, පොත්පත් ලිවත්, ඇහුවත්, කිවත් භාවනාව දිගටම කරන්න පෙළමෙන්නේ තැතෙන්. මෙය අමාරුයි. අපහසුයි. දුෂ්කරයි. ලොකු ඉවසීමක් මින. කළබලයෙන් බැහැ. ස්කේනක ප්‍රතිඵල අපේක්ෂාවෙන් බැහැ.

කළුයාණ මේතුරරුනි, කෙනෙකුට ඉවසීම ඕන භාවනා කරන්න. භාවනා කරන්න කරන්න ඉවසීම වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ඉවසන්න පුළුවන් ප්‍රමාණයට කෙනෙකුට භාවනාව කරගෙන යන්නත් පුළුවන්. මේ කාරණා අතර තියෙන්නේ අනෙක්නා සම්බන්ධයක්. ඒ තිසා මුලින්ම රික වේලාවක් භාවනා කරන්න. අලුතෙන් පටන් ගන්නවා නම් තරගයක් තැහැ. පුළුවන් වේලාවක් මුලින් වාචිවේලා බලන්න. තමන්ට පුළුවන් ප්‍රමාණයේ සහ සීමාව ඇතුළේ සම්පූර්ණ වීර්ය යොදුන්න. තමන් තිරණය ගත සූත්‍ර වේලාව තුළ භාවනා කරන්න. පුළුවන් වූ විට අන්න ඉන් පසු කාලය වැඩි කරන්න

පුළුවන්. මේ ගරීරය පැත්තෙන් එන ප්‍රශ්න තාවකාලිකයි. හැබැයි පෙන්වන්නේ නම් මේවා මහා අරුමුද වගයි. සඳාකාලික ප්‍රශ්න වගේ. පුංචි වේදනාවක් පිපාසයක් මහාමෝරක් වගේ එය ඇත්ත නොවයි. ඒ පේන විදිහ. අපට පෙන්නන විදිහ. අප බාරගන්න විදිහ. ඇත්තටම මේවා ගණන් ගන්නවත් දෙයක් නොවයි. දුන් නම් අපට ගණන් තොගෙන ඉන්න බැහැ. ඒ හැම ගාරීරික ඉල්ලිමක්ම මහා ප්‍රශ්නයක් වගේ අපට දැනෙන්නේ. එසේ වීමට හේතු තිබෙනවා. මක්නිසාද, මේ ගරීරය තමන්ගේ ඔවුන් උඩිය තියාගෙන ඉන්නේ. ඒ නිසා ඔවුන් උඩි තියාගෙන ඉන්න ගරීරය මහා බරක් හිතට. ඇත්තටම මේ ගරීරය ඔවුන් උඩි තියාගන්න අවශ්‍ය දෙයක් නොමෙයි. ගරීරයට පුළුවන් දෙපයින් හිටගන්න. දෙපයින් හිට ගැනීමේ හැකියාව තියෙන ගරීරය, කෙනෙකු ඔවුන් උඩි තියාගෙන, මිසවාගෙන ලොකු දුකක් විදිනවා. හරියට, මේ හොඳට ඇවිදින්න පුළුවන් කෙනෙක්ව වඩා ගෙන ඉන්නව වගේ, ජ්විතය පුරාම. යන යන තැන වඩාගෙන යනවා.

එක මහ බරක්. බිමින් තිබ්බාම අගේට ඇවිදිවි. යන්න ඔහා තැනට යයි. අවශ්‍ය තැනකට එක්ක යන්න පුළුවන්. නමුත් මේ ගරීරය එසේ තිදහස් කරන්න හිත පුහුණු වී නැහැ. අප පුහුණු වී නැහැ. මේ ගරීරය ජ්විතය කරගෙන. ගරීරය ලෝකය කරගෙන. ඉන් එපිට ලෝකයක්, ඉන් එපිට ජ්විතයක් නැ'සි

කියන තරමට ගේරය බඳාගෙන. අනුත්තේ ගේරය බඳා ගත්තට වැඩිය ප්‍රශ්න තමන්තේ ගේරය බඳා ගත්තාම දැනෙනවා. විදින්නට වෙනවා.

## 2. යුතුකම් ඉටුකරන්න - වහලෙකු නොවී

එක පැත්තකින් විහිල්වක්. එක පැත්තකින් කණ්ගාටුවක්, සංවේගයක්. මේ පූංචි වෙළාවක් හාවනාවට ආවාම සමහරවිට උපරිම පැයක් විතර. ඒ පැය උනත් ගේරයට නිදහස් ඉන්න දී හාවනා කරන්න පුරුදු නැතිකම.

එක පැත්තකින් බිය, මෙයාට කොයි වෙළාවේ තිබහ එය දී? ඉතින් වතුර බේතලයක් අරගෙන එනවා හාවනා ගාලාවට. බයයි. පැයක් තිබහින් තියන්න බයයි. ඇති තිබහක් නැහැ. නමුත් බයයි. කොයි වෙළාවේ බඩිහි වෙයි දී? කොයි වෙළාවේ ලෙඩි වෙයි දී? ඉතින් බෙහෙත් ගොඩක් අරගෙන එනවා. කොණේබේ අවුල් වෙයි දී? බලන කොට මේ විදිහට සම්පූර්ණ කට්ටල කිහිපයක් අරගෙන ඇවිල්ලා. සැලුන් එකක් ම අරගෙන ඇවිල්ලා. ආපනාගාලාවක් අරගෙන ඇවිල්ලා, ඔසුසැලකුත් අරගෙන ඇවිත්. මේ සියල්ලන් එකක කොහොමද හාවනා කරන්නේ? ප්‍රශ්නය තියෙන්නේ ඒවායේ නොවෙයි. අපට තියෙන බය. ඒ බය එන්නේ මේ ගේරයේ මෙහෙකරුවන් බවට අප පත්ව ඇති නිසයි. දන් බයයි. මෙයා තමයි ස්වාමියා, බොස්,

గරිරය. ඉල්ලන කොටම දෙන්න යින. ඉල්ලන්න කළින් ලැස්ති වී සිටිය යුතුයි සපයන්න. නැතිනම් දූතුවම් විදින්නට වෙයි. මේ බය තිසා අප සසර පුරාම, නැතිනම් ජීවිතය පුරාම මේ ගරිරයක් නඩත්තු කරමින්, ආවතේව කරමින්, ආයුෂ ගෙවා දමනවා. යුතුකම් ඉටු කිරීම එකක්, වහලේක් සේ දාස කමේ යෙදීම තව එකක්. දාසයෙකුට බැහැ කවදාවත් තිදහස් වෙන්න. තිදහසක් තැහැ. භැබැයි යුතුකම් කරන කෙනෙකුට, ඒ යුතුකම් ඉටු කර, තිදහස් ඉන්න පුළුවන්. ඉතින් මේ භාවනාව ඔබට ඒ වහල් භාවයෙන් තිදහස් කරනවා. වහල් වෙන්න එපා කාටවත්ම. වහල් වෙන්න එපා තමන්වත්, මේ ගරිරයටවත් වහල් වෙන්න එපා.

අනුන්නට වහල් වීම ජේන දෙයක්. එය ජේනවානේ. සමහරවිට ගිවිසුම් අත්සන් කරල්සි වහල් වෙන්නේ. ජේනට තියෙනවා. දින්නට පුළුවන් නීතියේ පිහිට පතන්න පුළුවන්. නමුත් ගරිරයට වහල් වීම ජේන්නේ තැහැ. නොපෙනුණාට අර අනිත් භැම බාහිර වහල් වීමකටම වඩා එය සියුම් සහ ප්‍රබලයි. ගැලවෙන්නට අමාරුයි. අවබෝධ කරගන්න. ගරිරය යනු කුමක්ද? එහි වටිනාකම සහ සීමාව කුමක්ද? මේවා අවබෝධ කර ගන්න තමන්ගේ ගරිරයට විය යුත්තේ මොනවා ද? ලබා ගන්න පුළුවන් මොනවා ද? තත්රුම් ගන්න. ඒ යුතුකම්, වගකීම් වික තේරුම් ගන්න. යුතුකම් වගකීම් ඉටු කිරීම එකක්. වහල්

සේවයේ යෙදීම තව එකක්. වහල් සේවයේ යෙදෙන කෙනාට විවේකයක් නැහැ. නිවාඩුවක් නැහැ. නිදහසක් නැහැ. ස්වාධීන ජීවිතයක් නැහැ. හැම විටම බයෙන් ඉන්න වෙනවා. මේ ගරීරයට මොනවා වෙයි ද, කියන බය! මොනවත් වෙලා නැහැ. ඒ මොනවා වුණත් ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙයිදේ කියන බය. ඒ ඩිය, සැම විටම වහල් සිතේ හොල්මත් කරනවා. බඩිනි වෙයි ද? තිබහ එයි ද? ලෙඩ වෙයි ද? මැරෙයි ද? වයසට යයි ද? දත් වැටෙයි ද? කොණ්ඩේ පැහෙයි ද? තට්ටෙ පැදෙයි ද? කෙළවරක් නැහැ. නිමාවක් නැති අප්‍රමාණ වූ සැක සංකාවලට අප ඇරුයුම් කරනවා බොහෝම බැගැපත්ව. දින විදිහට. මෙයින් නිදහස් වෙන්න ඕනෑ. මෙයින් නිදහස් නොවී ඉන් එහාට යාමක් නැහැ. හැමදාම මේ ගරීරයෙහි හිර වී ගෙනයි භාවනා කරන්න සිදු වන්නේ.

පුහුණු වෙන්න. එයාට වාචී කෙරෙවිවහම එයා ඉදියි. බලන්ට එයාට කොපමණ වේලාවක් ඉන්න පුළුවන් ද? හිතන්න මිනිත්තු 20. ඒ මිනිත්තු 20 ඉන්න දෙන්න. මිනිත්තු 20ක් වාචී කරවා තියන්න, ඒ ඉන්න පුළුවන් ඉරියවිවේ. අහන්න යන්න එපා තිබහ ද? බඩිනි ද? වැසිකිලි යන්න ඕනෑ ද? ඒවා අහන්න යන්න එපා. ඒවා අහන්න ගිහාම තමයි අනවශය ඉල්ලීම් කරන්නේ. මෙය පුහුණුවක්. කුමානුකුල පුහුණුවක්. අන්තයකට යන්නේ නැතිව, බොහෝම මූදු මොලාක්ට කරන පුහුණුවක්.

### 3. දිනාගන්න මලේ කය

කළුයාණ මිතුවරුනි, දිනන්න තිබෙන දේවල්වලින් එකක් නම් ශරීරයයි. ශරීරය යනු අප දිනා ගත යුතු දෙයක්. දැන් අප පැරදී ඉන්නේ ශරීරයට. හැම බඩින්නකටම පැරදිලා. හැම පිපාසයකටම පැරදිලා. වර්තමාන පිපාසා සහ බඩින්නට පමණක් නොමෙයි අනාගතයේ එය කියා හිතන ජ්වාටත් පරාජය වෙලා. එය කියලා හිතන බඩිනි කියක් තියෙනව ද? ගණන් හදලා බැලුවෙට් කෙළවරක් නැහැනේ. මොකද අප මැරෙන ද්විස කවුරුත් දන්නේ නැහැනේ. මැරෙයි කියා හිතන්නෙත් නැහැ. ඒ නිසා කෙළවරක් නැති බඩිනිවලට විසඳුම් සොයනවා. කෙළවරක් නැති පිපාසාවන්වලට, කෙළවරක් නැතිව වැළෙදයි කියා සිතන ලෙඩිවලට, මේ සියලුම වහල්වීම්වලට මිනිත්තු 20 නිදහස් වෙන්න පූජාවන් නම්, එතන තියන සැහැල්ලුව සහ සැනසිල්ල මෙතෙකුයි මනින්නට බැහැ. එම නිදහස අත්විදින්නේ බඩින්නේ සිටිමින් නොමෙයි. තාම බඩින්න ඇවිත් නැහැ. රාත්‍රී බඩින්න පැමිණ නැහැ. හෙට උදේ බඩින්න ඇවිල්ලත් නැහැ. එම හැන්දැම්වී තේ තිබහ ඇවිල්ලත් නැහැ. ඒ මොනවත් නැහැනේ. එසේනම් මේ නිදහස් වෙන්නේ තියන ප්‍රශ්නයකින් නොවේයි. එය කියා හිතන ප්‍රශ්න ලැයිස්තුවන්. කෙළවරක් නැති ප්‍රශ්න ලැයිස්තුවක් අපේ ඔවුන් ඔතුළේ තියෙනවා. ඔවුන් උඩ තියාගෙන ඉන්නවා. මේ හැම

බරක්. ඒ ඔවුන්ට දාගත් අනාගත ගාරීරික ප්‍රශ්න කන්දරාවෙන් නිදහස.

තව ප්‍රශ්න තියෙනවා. මුලින්ම මේ ශරීරය මූල් කරගෙන එයි කියා හිතන ප්‍රශ්න කන්දරාව එක් විනාඩි 20 කට පුළුවන් නම් කෙනෙකුට පැත්තකින් තියන්න, අප්‍රමාණ වූ සැනසිල්ලක් දැනේවි. දන් බවගිනි ද? නැහැ. එපමණයි. තොපමණ සැනසිල්ලක් ද? හෙට බවගිනි එයි ද? අතිදේද එයි ද? එය අවශ්‍ය තැහැ. ඒ ප්‍රශ්නය විසඳන්න බැහැ. එහෙම ගියෝත් මූල් ලෝකයේම ලොකු ආහාර අර්බුදයක් එනවා. කවද්වත් විසඳන්න බැරි ආහාර අර්බුදයක් ඇති වෙයි.

බොහෝම සරල සැහැල්ලුවක්. අමාරුවෙන් ගන්න තියන සැහැල්ලුවක් නෙමෙයි. අනවශ්‍ය කළේපනාවන් නිසා ඔවුන් අවුල් වී තිබෙන්නේ. එය නිරවුල් කරගන්න. නිරවුල් වනවිට ඒ ඔවුන්ට දැනෙන ලිහිල් බව. ඒ ඔවුන්ට දැනෙන නිදහස ජීවිතයේ ප්‍රථම වතාවට, කෙනෙකු තමන්ගේම අත්දැකීමක් සේ විදිනට අන්න ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට සසඳන්න බැහැ. බඩ පුරවගත් සැපයට. බවගින්නේ ඉදලා බඩ පුරවා ගත්තහම සැපයි. පිපාසයෙන් සිට යමක් පානය කළ විට සැපයි. ඒ වින්දනීය සැප සහ වෙන්නට තියෙයි කියලා හිතන තිබෙවල්, බවගිනි ගැන හිත හිත ඔවුන් අවුල් කරගත් මහා

පටලැවිල්ල අත්හැරියාම දැනෙන නිදහසයි යන දෙක සහ්සන්දනය කරන්න තැහැ.

මේ බඩින්නේ ඉදීමක් ගැන නෙමෙයි කියන්නේ, නිදහසේ සිවේමක් ගැන. දිනා ගන්න ගරීරය. පරදින්න එපා ගරීරයට. ඒ වගේම ගරීරයට දුඩුවම් දෙන්නත් එපා. එතකාට මේ අන්ත දෙකක්. අන්තකිලුමතානුයෝගය, කටපාඩමින් භැමදාම කියනවා. දුඩුවම් දීම ගරීරයට. ගරීරයට දුඩුවම් දී දිනු කෙනෙකු තැහැ. බඩින්නේ සිට දිනු කෙනෙකු තැහැ. ආමාශය හිස්ව තියා ගෙන තිවන් දුටු කෙනෙකු තැහැ. එය එක් අන්තයක්. ගරීරයට දුඩුවම් දීම එක් අන්තයක්, තමන්ටම දුඩුවම් දී ගැනීම අනික් අන්තය. විහින් වහලෙකු වීම. ස්වේච්ඡාවෙන්ම තමන් වහලෙකු බවට පත් වීම. ඒ අනෙක් අන්තය. කාමසුබල්ලිකානුයෝගය කියා කියන්නේ. ඉතින් මේ අන්ත දෙකට යන්නේ තැතිව දිනාගන්න ගරීරය. ගරීරය දිනාගත්තාම හරි තිදහසක්, හරි සතුටක් කෙනෙකුට අත් දකින්න පුළුවන්. ඒ සතුට අප අහිමි කරගෙන තියෙන්නේ. පූංලි පූංලි ගණන් ගන්න බැරි තරම් සුළු කායික ඉල්ලීම් මහාලොකු උද්සේෂ්‍යන විදිහට බාර අරගෙන, අහිමි කරගත් ඒ කායික සුවය, කායික සැහැල්ලුව භාවනාව ඔබට යළිත් අත්පත් කරදෙනවා. ඉවසීම අවශ්‍යයි.

#### 4. ජයගත් හිත

හිතගත් දිනා ගන්න ඕනෑ. ගැරිරය දිනා ගන්නවාට වැඩිය අමාරුයි. හිත දිනා ගැනීම. මක්නිසාද හිත දන්න සියලුම උප්පැරවැටි පාවිච්ච කරනවා සහ යොදා ගන්නවා අපව පරදේදන්න. ඒ නිසා අප හැමදාම සටන් කරනවා. හිතගත් එක්ක නෙවෙයි. එයා කවදාවත් මූහුණට මූහුණ සටනට එන්නේ නැහැ. හිත අපව යොමු කරනවා අනුත්ත එරෙහිව සටන් කරන්න. බලන්න ඔබ ජ්විතයේ යම් තාක් සටන් කොට තිබෙනවා ද කියා, බාහිර පුද්ගලයන් එක්ක. ඒ හැම සටනටම ඔබව පෙළඳුවේ ඔබේ හිත. වෙන මොනවත් නෙමෙයි. රංඩු වෙන්න, බැන ගන්න, ගහගන්න, නඩු කියන්න, තරඟා වෙන්න අපව පෙළඳුවේ කවදි? අපේ හිත. හිත හැම විටම කියනවා සටනක් තියෙනවා. ඒ සටන තියෙන්නේ අහවල් කෙනත් එක්ක. ඒ සටන තියෙන්නේ අල්ලපු ගෙදරත් එක්ක. අම්මා තාත්තා එක්ක. දුවත් පුතත් එක්ක. ස්වාමිපුරුෂයන් සහ භාර්යාවත් සමග. නැන්දා මාමා එක්ක. ස්වාමියන් එක්ක. නැතිනම් සේවකයන් සමග. කවදි මෙහෙම කියන්නේ? හිත. පරමාර්ථ සත්‍යයක් සේ අපේම හිත කියන දේ බාර ගන්නවා. එයට එහා සත්‍යයක් නැහැ වගේ.

එවිට ලෝකයම හතුරන් විදිහවයි කෙනෙකුට පේන්නේ. මුළු ලෝකයම ඔබේ හතුරෙකු බවට පත් කරන්නේ ඔබේම

හිතයි. මේ අප දකින්නේ හැඟී හතුරන් නෙවෙයි. ඔය කුවරුවත් හතුරන් නෙවෙයි. දරුවන් හතුරන් නෙමෙයි දෙම්විජයන්ට. දෙම්විජයන් හතුරන් තොවෙයි දරුවන්ට. තැන්දලා මාමලා හතුරන් නෙමෙයි ලේලිලා බැනලාට. ස්වාමිපුරුෂයා හතුරෙකු තොවෙයි හාර්සාවට. යහළවන්, මිත්‍රයන්, අසල්වායීන් මේ කුවරුවත් කාගේවත් හතුරෙකු නෙවෙයි. හැඟීයි ඒ අය දිහා කෙකින් බලන්නට බැහැ අපිට. ඒ අය ඉන්න විදිහ අපට පේන්නේ තැහැ. අපි හැම විම බලන්නේ සිතිවිලි හරහායි. හිත තමයි මැදින් ඉන්නේ. අපට සහ ලෝකයට මැදින් තිබෙන්නේ හිත. හිත හරහා තමයි අනිත් අයට පේන්නේ. හරියට මේ ප්‍රිස්මයකින් ලෝකය දිහා බලනවා වගේ. එතකොට සාපු ලෝකයක් තැහැ. සාපු අත්දැකීමක් තැහැ කෙනෙකුට. හැරිලා තැමිලා, වකුවෙලා, ඇද්වෙලා විකෘතිවෙලා තමයි ලෝකය පේන්නේ.

මේ වංක හිත කියනවා සටනක් තිබෙන බව. ජීවිතයම සටන් කරනවා. ඉපදුණු මොහොතේ සිට බලන්න සටන්, සටන්, සටන්. මිය යන මොහොත දක්වාම සටන්. වර්තමානයේත් සටන් කරනවා. රෝගත් සටන් කරා. හෙටත් සටන් කරනවා, මේ තමයි ජීවිතය. අඥත් අඥත් සටන් කරුවන්, අඥත් අඥත් ප්‍රතිචාරීන්. සතුරන් හිත නිර්මාණය කර දෙනවා අපට. ඒ සටනට අප බොහෝම කැමැත්තෙන් පා තබනවා. ඇත්තටම

මෙතන සටනක් නැහැ. හරියට මේ පරිගණක ක්‍රිඩාවක් වගේ. පරිගණක ක්‍රිඩාවලත් සැබැඳු හතුරන් නැහැනේ. ඒ ක්‍රිඩාවට වහල් වූ කෙනා සටන් කරනවා. කුවුරු එක්ක ද මේ සටන් කරන්නේ? බලන්න පරිගණක ක්‍රිඩාවල සටන් කරන කොට එරෝහිව සටන් කරන්න කෙනෙක් නැහැ. ප්‍රතිචාරයෙක් නැහැ. හැඳුදී ඉන්නවා කියා කියනවා. කුවුද කියන්නේ, පරිගණකය? එසේ කී විට, ඒ ඇත්තයි කියා බාර අරගෙන, දාඩිය දාගෙන, දත්මිටි කාගෙන, බයවෙලා, හිසේ රදේ හදාගෙන, පපුවේ අමාරු හදාගෙන, ක්‍රිඩා කරනවා කියා හිතාගෙන සටන් කරනවා. බලන්න පරිගණක ක්‍රිඩාවල යුද්ධ කරන අය දිහා, ඇත්තටම යුද්ධයක දී දෙනෙන ආතතිය, දෙනෙන බය, ඒ අය විදිනවා. සම්පූර්ණ බොරුවක්.

## 5. නැත සටනක් කිසිවකු භා

එයටත් වඩා බොරුවක් කලුයාණ මිතුවරුනි, අප මේ ජ්‍රීවිතයේ කරන සටන. මේ හිත අපට රවට්තනවා. රටටා තවතින්නේ නැහැ, වරද්දනවා. ඒ නිසා කෙනෙකුන් හිත දිහා බලන්නේ නැහැ. බලන්න මිනත් නැහැ. බලන්න වෙලාවකුත් නැහැ. එයට වඩා සටන් තියනවා කරන්න ජ්‍රීවිතේ. කෙළවරක් තැති සටන්. හැඳුම සටන තියෙන්නේ හිතත් එක්ක. ජයගන්න තියෙන්නේ හිත. හිතට පැරදුණු තිසයි අප ලෝකයේ එක්ක සටන් කරන්නේ. ඒ අභ්‍යන්තර පරාජය, බාහිර ජයග්‍රහණයකින්

වහගන්නයි. ඉඩ දෙන්න එපා හිතට ඔබට මොනම සටනකටටත් පොලුවීවන්න. ජීවිතයේ අහියෝග තියෙනවා. ජයගත යුතු. මූහුණ දියුතු අහියෝග ජීවිතයේ තියෙනවා. හැබැයි සතුරන් නැහැ. අහියෝග සතුරෙකු කරගන්න එපා.

## 6. මාත්තු රත්තරන්

රත්තරන් හරි වටිනවා. කවදත් ලෝකයේ අතිතයට යන්න යන්න රත්තරන් තමයි වටිනාම ලෝහය ලෝකයේ තිබුණු. අදත් එයට වඩා වටිනා ලෝහ ලෝකයේ තිබුණ්න් රත්තරන් වටිනවා, සාමාන්‍ය අපිට. දහමෙහි පැහැදිලි කරනවා රත්තරන් කොයිතරම් වටිනවා වුණත්, කළවම් වුණෙන්න වෙනත් ලෝහයක් සමග, ඉන් පසු ඒ වටිනකම නැහැ. මාත්තු නම් අර රත්තරන්වලින් කරන්න පූජාවන් වැඩ කරගන්න බැරි වෙනවා. ඒ දිලිසීම නැහැ. ඒ බැබේලීම නැහැ. ඒ කල් පැවැත්ම නැහැ. ඒ කරමණා බව, එහි තිබෙන සූමුදු ගතිය, මටසිලුව බව නැහැ. මෙසේ රත්තරන් සමග මිශ්‍ර වන දේවල් තියනවා. දහමෙහි කියනවා යකඩ, සුදු යකඩ, රෝම්, සුදු රෝම්, තඹ, රිදි දුන් මේ වගේ දේවල් සමග පටලැවුණු විට එතැන තව දුරටත් පිරිසිදු රත්තරන් නැහැ. ස්වර්ණ තොවෙයි. අර පිරිසිදු රත්තරන්වල තිබෙන දිලිසීම, කල් පැවැත්ම, මටසිලුව බව කරමණා ගතිය දුන් නැහැ. එම නිසා ඒ දේවල් අයින් කළ යුතුයි. උණු කරලා,

පෙරලා, වෙනත් රසායනික, කාර්මික ක්‍රියාදාමයකින් මේවා අයිත් කරන්න පුළුවන්. බැරි නැහැ. දක්ෂ රත්තරුවට එය කළ හැකියි. අන්න රත්තරන්වල දිලිසීම තැබෙනවා. සූනමුළු බව, මුදු මොලොක් බව, ඒ වටිනාකම තියෙනවා.

මේ උපමාව ගේනවා හිතට, මේ හිතත් රත්තරන් වගේ. රත්තරන් වගේ හිතක් අප හැම දෙනාමම තියෙන්නේ. මිනිස් සිත රත්තරන් වගේ දිලිසේනවා, බබලනවා, මුදු මොලොක්, ඒ වගේම එයින් කළ හැකි දේවල් අප්‍රමාණයි. ගන්නට තියෙන ප්‍රයෝගන අප්‍රමාණයි. එපමණටම වටිනවා මිනිස් සිත. හැඳුයි මේ හිත දුන් ඒ සුවිරිසිදු තත්ත්වයෙන් නැහැ. කළවම් වෙලා. මාත්තු හිතක්. ඒ මාත්තු හිතකින්, අර පිරිසිදු හිතකින් කරන්න පුළුවන් දේවල් කරගන්න බැහැ. බොහෝම ඉක්මණට කැබේනවා. යුරුවරණ වෙනවා. අදුරු වෙනවා. ගොරෝසු වෙනවා. බොහෝම ඉක්මණට දිරා යනවා. ඒ නිසා මේ හිතේ, හිතට කළවම් වී තියෙන දේවල් අයිත් කර ගන්න.

## 7. හේත්තු වන මාත්තු

අර රත්තරන්වලට මාත්තු වන ලේඛ පහක් තිබෙනවා වගේ, මේ හිතට හේත්තු වන කාරණා පහක් ගැන දහමේ කියනවා. ඒවා තමයි නීවරණ කියන්නේ. එතකොට මේ නීවරණ පහ ගැන අප නීතර කරා කරනවා. නීතර අහනවා,

භොයනවා, කල්පනා කරනවා. නමුත් අත්හැරිමක් තැහැ. නීවරණ කියන්නේ වැහිලා තියන දේ නේ. හිතේ තියෙන අර ප්‍රභාස්චර ගතිය, පැහැදිලි ගතිය, ආලෝකමත් ගතිය, වසා තියෙන්නේ. මේවා හඳුනාගන්න පූජ්‍යවන් වෙන්නේ දැක්‍රී යොශීයෙකුට පමණයි. හිතට හේත්තු වී තියෙන මාත්තු මොනවදී කියා. ඒ දැක්ෂතාවය ඇති කරගන්න. ඒ දැක්ෂතාවය ඇති කර ගන්නේ නැතුව හිතත් එක්ක දුර ගමනක් යන්න බැහැ. හිත දියුණු කරනවා. හිත වඩනවා කිවිවට කරන්න බැහැ. මොකද මේ හිත මිශ්‍රව කළවම්ව තියෙන්නේ. ඒ අපදුවා අයින් කර ගන්න ඕනෑ. ඒ කාරණා පහ අප දන්නවා. නම්වලින් කියන්නත් දන්නවා. කාමවිෂන්දයෙන් පටන් ගත්තාම විවිධිව්‍යාවෙන් ඉවර වෙන පාලි වවන, නීවරණ පහ මොනවාද? මේ නම් පහ කියන්න දන්නවා. ඒ කිවිවොත් ලකුණුත් සම්පූර්ණයෙන් ලැබෙනවා. මේවා දේවල් නෙමෙයි. පොතේ නම් තිබුණට මේවා කොහොත් පේන්නට තැහැ. කාමවිෂන්දය කියා දෙයක් පේනට තැහැ. විවිධිව්‍යාව කියා දෙයක් පේන්න තැහැ. ඒවා කොහොත් දකින්නට තැහැ පොත්වල හැර. වෙන කොහොත් තැහැ. මේවා ක්‍රියාත්මක වන්නේ හිතකයි. මිනිස් සිත තුළ.

හඳුනාගන්න අවශ්‍ය නම් නීවරණ. අන්න, ඒ සඳහා හිත දකින්න. හිත කියා අපට මූලින්ම පේන්නේ නීවරණ. නීවරණ

කියන්නේ ආවරණ. සිනම දෙයක් දිහා බැලුවම මුලින් ජේන්නේ වැස්මවල්. දැන් අඩ කියලා බැලුවම මුලින්ම ජේන්න අඩ පොත්ත නේ. ඒ වගේ, නැත්තම් පොතක් ගත්තොත් පොත් කවරය. පිටි පැකටි එකක් ගත්තොත්, එහි කවරය. පැකටි එක. අසුරණය. ඒවා තමයි ජේන්නේ. ඒ වගේ හිතත් මිශ්‍රවෙලා තියෙන්නේ. වැහිලා තියෙන්නේ. මේ පහ හඳුනගන්න. මොකද මේ නීවරණ පහ කොයි දේවත් බාධයි. දූන් සමහර දේවල් තියෙනවා නීවන් දකින්න විතරයි බාධා, සාමාන්‍ය ජීවිතයට උදව් වෙන දේවල්. හැබැයි මේ නීවරණ පහ ගත්තොත් නම් භැදේවම බාධා කරනවා. ඉගෙන ගන්න බාධයි. මතක තියාගන්න බාධයි. නීවැරදිව යමක් තේරුම් ගන්ට බාධයි. රස්සාව කරගෙන යන්ටත් බාධයි. තිදාගන්ට අමාරුයි. තින්ද යන්නේ නැහැ. ඇහැරෙන්නටත් බැහැ. තිරෝගිව ඉන්නත් බැහැ. ඒ නිසා මේ පංච නීවරණ හඳුනාගන්න. එතකොට මේවා දේවල් නෙවයි. ක්‍රියාකාරිත්වයක්. ඒ කියන්නේ කාමවිෂන්දය කියන්නේ දෙයක් නෙමෙයි. දෙයක් හොයන්න යන්න එපා. කො කාමවිෂන්දය, කො කාමවිෂන්දය කියා, එහෙම දෙයක් නැහැ. කාමවිෂන්දය කියන්නේ අප කරන කියාවක්. පැහැදිලිව තේරුම් ගන්න මේවා කියාවන්. කරන්නේ කවුද? තමන්. තමන් කරන කියා පහක් මෙතන තියෙන්නේ.

## 8. නිමක් නැතියා - කාමවිජන්දය

සරලව බැලුවෙන් කාමවිජන්දය කියන්නේ, වින්ද, විදින, විදින්ට බලාපොරාත්තු වෙන කායික සැප පිළිබඳ කැදර කමින් හිත හිත සීවීම. කාල තුනටම සම්බන්ධයි. වින්ද කායික සැප. කායික සැප කිවිවාම අප දන්නවා පස් ආකාරයකින් විදින්න පූජාවන්. තරණා විදින්න පූජාවන්, සවන් දීමෙන් විදින්න පූජාවන්, ස්පර්ශ කර, සුවඳ බලා, අනුහව කර. එතකොට මේ පස් ආකාරයෙන් අප කායිකව සැප විදිනවා. දුකත් විදිනවා ඔය පස් ආකාරයෙන්ම. දුක පැත්තකට දමුමු. සැප විදිනවා. ඔය පස් ආකාරයෙන් තොරව කායික සැපක් විදින්න අප දන්නේ නැහැ. ඒ වුණාට නැත්තේ නැහැ, තියෙනවා. හැබැයි දන්නේ නැහැ. කායික සැපක් තියෙනවා ඔය පස් ආකාරයෙන් තොරව විදින්න පූජාවන්. හැබැයි ඒ නිරාමිස කායික සුවය විදින ආකාරය අප දන්නේ නැති නිසා, මේ පහ තමයි එකම සැපය කියා හිතාගෙන, තරණිම්න් සැප විදිනවා. අසම්න් සැප විදිනවා. ස්පර්ශ කරමින්, කමින්, බොමින්, සුවඳ බලමින් සැප විදිනවා. එහෙම අතිතයක් අපට තියෙනවා. වර්තමානයේ සැපක් නැතත්, අතිතයේ වින්ද සැප ගැන හිත හිත ඉන්න පූජාවන්. මතක් වෙනවානේ. මතක් වූ විට අප කරන්නේ ඒ මතකයන් සමග එදා බැලු දේ, එදා රස විදි දේ, එදා ඇසු දේ මතක් කරමින්, ඒ අතිත හිත ලෝකයකට යනවා. හිත ලෝකයකට වැඩිය

හෙවණුලි ලෝකයකට යනවා. ජායා ලෝකයකට යනවා. එසේ ගොස් නැවත විදිනවා. මේ තමයි කාමච්ඡන්දයේ එක් ක්‍රියාවක්. කාමච්ඡන්දය කියන්නේ ක්‍රියාවක්. ඔන්න අප කරන එක ක්‍රියාවක්.

එදා දුටු දේ ලස්සනයි. හොඳයි, ඒ ගැන හිත හිත දැන් ඉන්නවා. මතක් වූ විට හිතනවා. මෙසේ සීනිමටය කාමච්ඡන්දය කියන්නේ. එහෙම හිතනවා. අතිතයේ විදි කායික සැප මතක් වූ කළේහි, ඒ අතිත මතකයන් විදිමින්, කැදර කමින් කල්පනා කිරීමට තමයි කාමච්ඡන්දය කියන්නේ. එය එක් ක්‍රියාවක්. එසේම ඉස්සරහටත් සැලසුම් කරනවා. රෝ මොනවද කන්නේ? තමන්ම උයා පිහා ගන්නවා ද? නැතිනම් මොන කබේන් ද රෝ කන්නේ. රෝ බලන විතුපටය කුමක් ද? වෙලිනාට්‍යය? මෙසේ මේ පස් ආකාරයෙන්ම, අනාගතයේ විදින්ට බලාපොරාත්තු වන සැප ගැන සැලසුම් කරනවා, කැදර කමින්. මේ කාමච්ඡන්දයේම ක්‍රියාව. කාමච්ඡන්දය යනු ක්‍රියාවන්, දෙයක් නෙමෙයි. දිවේ තියන දෙයක් නෙමෙයි කමච්ඡන්දය කියන්නේ. ඒ කොහොවත් නැහැ. වොකළට එකකත් නැහැ. දිවේත් නැහැ. වෙලිනාට්‍යයකත් නැහැ. ඇහෙත් නැහැ. ඩැබැයි වෙලිනාට්‍යය ඇසුයි එකතුවෙලා, එකතු කරමින් හිත විසින් කරන ක්‍රියාවකටය කාමච්ඡන්දය කියන්නේ. එතකොට මේ පස් ආකාරයෙන් වින්ද සැපයි, පස් ආකාරයෙන් විදින්ට

බලාපොරාත්තු වන සැපයි, එසේම වර්තමානයේ විදිනවා නම් කටර හෝ සැපක් ඒ සැපයි, ඒ සැප පහලොට ගැන හිත හිත ඉන්නවා. මේ තමයි කාමච්ඡල්දය. අතිත සිදුවීම් මතක් වෙන විට ගැන ඒවා ගැන හිතනවා. කැදර කමින් හිතනවා. පෙරේත කමින් හිතනවා. මොනවා ගැන ද? වින්ද, විදින, සහ විදින්නට ලැබේය කියා හිතාගෙන ඉන්න, ඉන්දිය සැප.

එක පැත්තකින් බැඳුවම කළයාණ මිතුවරුනි, කාමච්ඡල්දයෙන් පිට කළේපනාවක් එන්නේ බොහෝම කළාතුරකින්. ඔය කළේපනාව ඇතුළේ අප ලොකු ගෙයක් ගෙවනවා. ලොකු ගෙයක්. එය තේරෙන්නේ නැහැ. ඇත්තටම මේ ලොකු ගෙයක් ගෙවන්නේ. අපේම කැදර කමට අප ගෙය ගෙවනවා. ගෙය විතරක් නෙමෙයි ගෙයට පොලී ගෙවනවා. පොලියට වැළැ පොලී ගෙවනවා. එක වතාවක් ගෙය වුණුන්, ජීවිත කාලේම ගෙවනවා. මතක් වෙන, මතක් වෙන, වෙලාවේ ඒ ගෙය ගෙවනවා. ඒ නිසා කාමච්ඡල්දය උපමා කරනවා ගෙයකට. ගෙයක් වගේ පොලී වාරික ගෙවන්න ඕන. කාර්තුවෙන් ගෙවන්න ඕන. වාර්ෂිකව පොලී ගෙවන්න ඕන, ගෙය වුණුම. ඒ වගේ මතක් වෙන මතක්වෙන වෙලාවේ. මාස්පතා නෙමෙයි. මතක් වෙනව නම් දිනපතා, ඒ මතක්වෙන, මතක්වෙන වෙලාවේ අප ගෙය ගෙවනවා. මිනිත්තුවෙන් මිනිත්තුවට මතක් වෙනවා නම් මිනිත්තුවෙන් මිනිත්තුවට ගෙය ගෙවනවා. හොඳට

බලන්න ඔය කාමලිජන්දය කියා අප කරන්නේ ගෙය ගෙවීමක්. අතිතයේදී රහට අනුහට කළ ආහාරයක් මතක් වෙනව නම් වර්තමානය විසින් ඒ ගෙය ගෙවනවා. එනම් වර්තමානයේ තමන් ගෙයකරුවෙකු වෙනවා. අතිතයේ වින්ද රසට. ඒ නිසා වර්තමාන කාලයෙන් අප ගෙය ගෙවනවා.

වර්තමාන කාලය මොකටද පාව්ච්ච කරන්නේ? අර කැමවලට ගෙවන්න. හිත හිත ඉන්නවා. අපරාදේ වර්තමාන මොහොත. අතිතයට ගෙය ගෙවන අතරේ අනාගතයටත් ගෙය වෙනවා. ඒ මතක් වනවිටත් කාලය කනවා. හිතන්නට ගක්තිය අවශ්‍යයි. ඉවරයක් නැහැ. අත්හරින්න කාමලිජන්දය. දෙයක් අත්හැරීම නෙමෙයි, සිතිම අත් හරින්න. පෙරේතකමින්, කැදර කමින් සිතිම අත් හැර දාන්න. ආහාර ගැනීම නෙමෙයි අත් හරින්න කියන්නේ. ඒ ගැන තියන කළුපනාවන්, කැදර කම අත්හරින්න. එතකාට අත්හරින්න තියෙන්නේ වර්තමානයේ. අතිතයේ දී වත් අනාගතයේ දී වත් නෙමෙයි, වර්තමානය දී අත්හැරලා දාන්න. වර්තමානයේ කෙරෙන ඒ ත්‍රියාව අතහරින්න. අත්හැර බලන්න. එසේ අත්හරින්න පුළුවන් නම්, මහා ගෙයකට අනුවලා, පොලිය පමණක් ගෙව ගෙවා හිටිය මනුස්සයෙක් අර ගෙය ගෙවා ගන්න බැරිව, එහම හිටිය කෙනෙක් සම්පූර්ණ ගෙයම ගෙවා දුම්වා වගේ තිදහසක් දැනෙනවා කියා, දහමේ සඳහන්

වෙනවා. කාමලිජන්දය තැමැති සිතිම අත්හරින්න පුළුවන් නම් කෙනෙකුට, ජීවිත කාලම ගෙය වෙලා ගෙවා ගන්න බැරිව පොලී ගෙව ගෙව හිරිය කෙනෙක්, ඒ මූල ගෙයෙන්ම නිදහස් වුණා වගේ අප්‍රමාණ වූ නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා.

## 9. ලොකුම ලෙබේ - ව්‍යාපාදය

ව්‍යාපාදය කියන්නෙත් ක්‍රියාවක්. දෙයක් නෙමෙයි. එක පැත්තකින් කියන්න පුළුවන්, ව්‍යාපාදය කියන්නේ කාමලිජන්දයේ ප්‍රතිඵ්‍ලිභය වගේ. තිවුන් සහෝදරයා වගේ මේ දෙන්නා, එක්කෝ නිවුන් සහෝදරයන්. ව්‍යාපාදය කියන්නේ අතිතයේ වින්ද දුක්, අනාගතයේ විදින්නට ලැබේය කියා අප බය වෙලා ඉන්න දුක් සහ වර්තමානයේ විදින දුක් තියනවත් කායිකව. ඒ ගැන හිත නරක් කර ගැනීම ගැටීම අමනාප වීම. දුක සමග අමනාප වීම. රිදෙනවා ඔන්න හිතට තරහක් ආවා. මොන කරදරයක්ද? පෙළඩිඩක් බඩිගින්න දැනෙනකාට තරහයි. දහඩිය දානකාට තරහ එනවා. මේ දුකක් ද? විශේෂයෙන්, කායිකව විදින අපහසුතා සමග අමනාපයක් ඇති කර ගැනීම තමයි ව්‍යාපාදය කියන්නේ. කැමතිය නිශ්චලිදව ඉන්න. තමුත් බැහැ. අරහෝ වාහන යනවා. මෙහෙන් කහිනවා. අරහෙන් දොරවල් අරිනවා වහනවා. මෙහෙන් රේඩියෝ ඇශෙනවා. ගලිද විකාශන යන්තු. කොහොමද නිශ්චලිදව ඉන්නේ? මේ ඇහෙන

දේවල් ගැන තරහා ගත්තවා. ව්‍යාපාදය කියන්නේ හ්‍රියාවක්. දෙයක් නෙමෙයි. එතකොට කවුද මේ හ්‍රියාව කරන්නේ? අපි. එය අත්හරින්න. මේ මොහොත තිබෙන්නේ හැඳුවී, හැඳුවී ඉන්ට නෙමෙයි. ගැටී, ගැටී ඉන්න නෙමෙයි. අමනාප වෙන්න නෙමෙයි මේ මොහොත තියෙන්නේ. අමනාපයන් අත් හරින්න. පාවිච්ච කරන්න මේ වර්තමාන මොහොත තොගැටී ඉන්න. අමනාප තොවී ඉන්න පූජ්ච්චනි. ව්‍යාපාද කිරීම හඳුනාගෙන එය අත් හරින්න. ව්‍යාපාදයෙන් කළේපනා තොකර ඉන්න. එපමණයි කරන්න තියෙන්නේ.

ව්‍යාපාදය උපමා කරන්නේ මහා ලෙඩිකට. මහා බරපතල ලෙඩිකට. ඇත්තටම බලන්න. තරහක් ආවාම මූල් ඇගම ලෙඩි කරනවා. රෝගී වූ විට දැනෙන අපහසුතා තියනවතෙන්. එක ලෙඩික් ගැන හිතන්න. දත්ත අමාරුවක්, එවිට තියෙන අපහසුතා. හිසේ අමාරුවක් හැඳුණාම තියෙන අපහසුතා. උණ හැඳුනාම, බැංචි අමාරුවක් හැඳුණාම තියන අපහසුතා. බැංචි අමාරුවක් ආවාම තියන අපහසුතා ඒ බැංචි අමාරුවට විතරයි සීමා වෙන්නේ. ඔවුන් අමාරුවක් ආවාම තියන අපහසුතා, ඔවුන් අමාරුවට පමණයි සීමා වෙන්නේ. හැබැයි කේපයට පත්වුණාම, කුපිත වුණාම, තරහා ආවම මය කියන හැම ලෙඩිකම ලක්ෂණ පෙන්න තියෙනවා. එක ලෙඩික් නෙවෙයි, ලෙඩි වාච්චුවක් එතනා. මහා රෝහලක්, කේපයෙන්

ඉන්න කෙනා තුළින් දකින්න පුළුවන් වාචුවක්. ඉස්පිරිතාලයක්ම දකින්න පුළුවන්. ඉතින් මේ කෝපය යනු, අප හදගන්න ලෙඩක්. මේ ලෙඩ් හදගන්න එපා. බෙහෙත් නැහැ. අත් හැරීම හැර වෙන බෙහෙතක් නැහැ. තරහට බෙහෙත් හොයන්න යන්න එපා. තරහින් සිටීම අත්හැර දාන්න.

අපහසුතා පිළිගන්න. ජීවිතය කියන්නේ පහසුවම නෙවෙයි. අපහසුතාත් කියෙනවා. නිශ්චලධ්‍යතාවයටම නෙමෙයි ලේඛය කියන්නේ. ගබ්ද කියනවා. මේ දෙකම පිළිගන්න. පිළිගන්න හිත හැඳ්පෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. අමනාප වෙන්නේ නැහැ. අතිතය පිළිගන්න. අතිතයේ අපහසුතා වින්ද නම් දැන් මොනවා කරන්න ද? මතක් වෙනකාට ඒවා බාර ගන්න. පිළිගන්න. හැඳ්පෙන්න යන්න එපා. එහෙම කරදර කළේ අරයා මෙයා කියා ඒ අය හතුරන් කරගෙන වර්තමානය විද්‍යුත්තට එපා. ඒ අයට දැඩුවම් දෙන්න සැලසුම් කරමින්, අනාගතයේ මේ මේ අය මට කරදර කරයි සිතා, අනාගතයට සතුරන්ව ප්‍රෙක්ෂණය කරන්නත් එපා. මේ වර්තමානය තියෙන්නේ මය දෙකටම නෙමෙයි. අත්හැරීම සඳහා. ව්‍යාපාදය අත්හරින්න.

ව්‍යාපාදය කියන වවනෙට තව තේරුමක් තියෙනවා, වැරද්ද කියන එක. දේප, ද්වේග කියන්නේ එක් අර්ථයකින්, දේශයක් කියන්නේ වැරද්දක් කියන එක. ඒ නිසා තමයි

ଆପ୍ରେରିଲେବିଦ୍ୟେ କିଯନ୍ତିରେ ଦେଖିଲୁ କିପ୍ରଣ୍ଣ ଵିବାହ ଲେବି ବେନ୍ତିରେ. କୋପର କିଯନ୍ତିରେ ଲେବିକୁ ତମାଦି. ଲେବିକୁ ବିଦିହାର ବଳନ୍ତିର କୋପର ଦିନା. ବୁଝାପାଦ୍ୟ ଦିନା ବଳନ୍ତିର ମେକ ଲେବିକୁ. ନୀରୋଗିକରେ ଲକ୍ଷଣ୍ୟକୁ ବିଦିହାର ନେମେଦି. ବଳ ଚମିପନ୍ତିର ବବେଶ, ପୋର୍ଫିଲ୍ଫିଲ୍ ଦ୍ୱୟ ଲକ୍ଷଣ୍ୟକୁ ବିଦିହାର ନେମେଦି. ଦ୍ରୂରିଲ କରେ ଲକ୍ଷଣ୍ୟକୁ. ରୋଗିଯେକୁଠେଲେ ଲକ୍ଷଣ୍ୟକୁ. ଆବୁର ଲୀମକୁ ବିଦିହାର ବଳନ୍ତିର. ଶିଶେ ଧକ ଅନ୍ତର୍ଭାର ଧୂନ୍ତିର. ଅନ୍ତର୍ଭାରରେ ବିଜାମ ତିଯାର ଗୈନିମ ନେମେଦି. ତରଙ୍ଗ ଅନ୍ତର୍ଭାରରେ ବିଜାମ ତିଯାର ଗୈନିମ.

## 10. ପିରକର୍ତ୍ତାଲେବକି ଲ୍ଯାଙ୍କି - ରୀନ ମିଦ୍ଦି

ନୀଦିମତ କିଯନ୍ତିରେତିମାତ୍ର ଦେଇକୁ ନେମେଦି. କମିଲ୍ଲେକମ, ଲ୍ଯାଙ୍କିକମ, ମୌଲିକମ, ମେ ନାମପାଦ ପାଲିବିଲି କଲାମ ଅପ ହିତନବା ଶିଖେମ ଦେଇକୁ ଆତି କିଯା. ଶିଖେମ ଦେଇକୁ ହମିଲାବେନ୍ତିରେ ନୈହେ. ନୀଦିମତ କିଯା ଦେଇକୁ ହମିଲାବେନ୍ତିରେ ନୈହେ. ମେ କମିଲ୍ଲେକମିନ୍ ହିତନବା. ‘ଅଦିଯେ ଧନ୍ ବୈହେ’ ‘ମତ ବୈହେ’ ‘ଅଧ ବୈହେ’ ଶେ ବିଦିହାର ହିତନବା. ‘ଅଧ ବୈହେ’ କିଯା ନୈତିନମି ‘ମତ ବୈ’ କିଯା ପିତନବା. ମେବେ ‘ଅଧ ବୈ’ କିଯଲା ହିତୁଲିତ, ‘ମତ ବୈ’ କିଯଲା ହିତୁଲିତ ‘ବୈ’ ମ ତମାଦି. ପ୍ରାତିଵନ୍ ବେନ୍ତିରେ ନୈତେନ୍. ମତ ପ୍ରାତିଵନ୍, ମେବେ ଆକଳ୍ପ ପରିଵର୍ତନନ୍ୟ ବିଦ ଫ୍ରେନ୍ଡି. ‘ଧୀନ୍ ପ୍ରାତିଵନ୍’, ‘ମତ ପ୍ରାତିଵନ୍’. ମେ ପ୍ରାତିଵନ୍ କିମତ ଚମିଗ ଶିତନବା ଲୋକ ପ୍ରବେଦିଯକୁ. ପିବିଦିମକୁ.

විකසිත වීමක්, අවදි වීමක්. බැහැ’යි කියන විට එන්නේ කම්මැලිකම. දුන් බැහැ, අද බැ, මට බැ, ඒ බැ කීමත් සමග එන්නෙම උදාසීන කමක්, මැලිකමක්, මේ කම්මැලිකම, මැලිකම, නිදිමත කියන හිරගෙහි ඉන්න හිරකාරයෙකුටයි උපමා කර තියෙන්නේ ‘පින මිද්ධ’. හිර කාරයෙක් වගේ. අපම සූදගත් සිරකුරියක අපම හිරවෙලා. එලියට යන්න විදිහක් නැහැ. කවිරු තමන්ව නිදහස් කරසි ද? කවිරුවත් එන්නේ නැහැ ඔබව නිදහස් කරන්න. කොහොන් එන්න ද? කවිද ඔබව නිදහස් කරන්නේ? කිසි කෙනෙක් නැහැ. කිසිම දෙවි කෙනෙක්, බුහුමයෙක්, යහළවෙක්, ගුරුවරයෙක් ඒ කවිරුවත් නැහැ. මන්ද? ඒ කවිරුවත් හඳු බන්ධනාගාරයක තොවයි මේ හිරවෙලා ඉන්නේ. බාහිර කෙනෙකු දුන් දුඩුවමක් තොවයි ‘පින මිද්ධ’ යනු.

අපේම සිතුව්ලිවලින්, අපේම කල්පනාවන් ගෙන්, අපම වැරදි විදිහට ගොඩනගා ගත්ත ආකල්පවලින්, අපම හිරකරුවන් බවට පත්වෙලා, හිරවෙලා, නිදිමතයි කියන තැන ඉන්නවා. ඉදිරියට යැමක් නැහැ. කල්දන තැන ඉන්නවා. හෝට ර්ලග සතියේ, ර්ලග පෝයට. එයින් නිදහස් වෙන්න. කවද නිදහස් වෙන්න ලැබේයි ද දත්තේ නැති, දින නියමයක් නැති, සිර දුඩුවම විදින බන්ධනාගාර ගත වූ කෙනෙකු එයින් නිදහස් වුණාම දැනෙන නිදහස, පින මිද්ධය අත හැරියම කෙනෙකුට

දැනෙනවා. එතකොට බලන්න මේ උපමා කෙතරම් සරල දී? ප්‍රායෝගික දී? ඒ වගේම කොපමණ ලස්සන දී? දැන් ඉතින් ඒ කාරණාව දිගට කියාගෙන යන්න පුළුවන්.

කොහොම හරි මේවා අත් හරින්න තියන දේවල්. තීවරණ කියන්නේ අත් හරින්න තියන දේවල්. එතකොට අත්හරින්න තියෙන්නේ අප හිතන දේ. ආතතිය අතහරින්න. හඳුස්සිවෙලා කළබලවෙලා එහෙම නොමෙයි. එහෙම කරන්න පුළුවන් දෙයක් නොමෙයින්. ජීවිතයේ කිසිම දෙයක් කළබලයෙන් කරගන්න බැහැ. කළබල වූ තැන වරදිනවා. කළබල වූ තැන වෙන්නේ අත්වැරද්දක්. දෙපාරක් කරන්න වෙනවා. තුන්වෙනි පාරත් කරන්න වෙනවා. ආපහු බලන්න වෙනවා. කපන්න වෙනවා, කොටන්න වෙනවා, මකන්න වෙනවා. කළබල වෙලා බැහැ. ආතතියෙන් බැහැ. ඒ වගේම පසුබට වෙළත් බැහැ.

## 11. උද්ද්විත කුක්කුවිව - වහල් බව

උද්ද්විත කුක්කුවිවයට උපමාව තමයි, වහලෙක්. එය අත්හැරීම ජීවිත කාලයම වහලෙක් විදිහට සිටි කෙනෙකු ඒ වහල් බවත් නිදහස් වූවා, වැනි නිදහසක් ගෙන දෙනවා. වහල් සිතුවිලි දෙකකටයි උද්ද්විත කුක්කුවිව කියන්නේ. අර ආතතියයි, අවපිචිනයයි කිවත් කමක් නැහැ. ආතතිය කියන්නේ

හඳිස්සිය. දුන්ම කරගන්න ඕනෑම, කොහොම හරි කරගන්න ඕනෑම, එක පාර වැඩ දහයක් විතර කරගන්න ඕනෑම. ඒ තමයි උදේශ්වීජ කියා කියන්නේ. එහි අර්ථය මොන කජ්පද කියන එක. වැඩ දහයක් වූණත් කරන්න පුළුවන් කියා තමයි දහයක් පටන් ගන්නේ. ඒ දහයෙන් එකක් වත් ඉටර වෙන්න කළින් එකොලෝස්වෙනි එකත් පටන් ගන්නවා. ඒ අර පුළුවන් කියන හැඟීම. එහෙම බැහැ. පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අසිමිතව වැඩපල කරන්න බැහැ කාටවත්. එතකොට ආතතියේ වහලෙක් වෙන්න එපා. ආතතියේ වහලෙක් වෙලා තමයි ජීවිතයේ අපි හිටියේ. උදේශ්වීජයේ වහලෙකු වේ. රේගට කුකුව්විව කියන්නේ මුකුත් බැහැ. මොනවත් බැහැ. පසුබට වෙන ගතිය. එහි වහලෙකු වෙන්නත් එපා. එසේනම් මේ වහල් හාවයෙන් නිදහස් වෙන්න. වහල්ව සිටීමෙන් නිදහස් වෙන්න.

## 12. කතරක අතරම් කරවන - විවිධිව්‍යාව

රේගට කළුණ මිතුවරුනී, මය තර්ක කරන ඔවුන්ට නිවාසුවක් දෙන්න. මේ තර්කය කියන්නේ හොඳ ආයුධයක්. හොඳ උපකරණයක්. හැබැයි ඒ උපකරණය වැරදි විදිහට පාවිච්චි කරලා, අපම මංමුලා වෙලා ඉත්තේ. තමන්ම පාර වරද්දගෙන. ඒ නිසා තර්කය නිවැරදිව පාවිච්චි කරන්න. උස්සන උදහරණයක්, මය ජාතක පොතේ තියෙනවා

අපණේකක ජාතකය. කාන්තාරයක පිරිසක් ගැලක යනකොට, මේ කතාව දන්නවනේ කාන්තාරේ යනවා ගැලක, කාන්තාරේ මාස ගණන් යනකොට කැමලීම, වතුර මේ එක්කොම ගෙනියන්න ඕන. මේවා බරයි. වතුර ගෙනියන්න නෙමෙයිනේ කාන්තාරේ යන්නේ. වෙළඳාමේ, වෙළද බඩුත් තියෙනවා. ඒ අස්සේ මේ කැමයි, ඩීමයි, වතුරයි, ගෙනියන්න ඕන. එහෙම නැති වූණාත් මරණය. මරණයෙන් මෙහා වෙන ප්‍රතිඵලයක් නැහැනේ, කාන්තාරයේ වතුර, කැම, ඩීම, නැත්තම්. මෙසේ යන විට, එක තැනක දහවල ගත කරන්න නැවැත්වූවාම, ඇතින් මනුස්සයෙකු ඇවේදින් කියෙනවා මේ කොහොද යන්නේ? අහවල් නගරයට. මොනවද ඔය ගැලේ තියෙන්නේ? වෙළද භාණ්ඩත් එක්ක වතුර තියෙනවා. අයියෝ මොකටද වතුර ගෙනියන්නේ? මොකද මා ආවේ ඒ පැත්තේ ඉදලා. ඒ පැත්තේ හොඳ උස්සන පොකුණු තියෙනවා. ඕන තරම් බොන්න පුළුවන්. ඕන තරම් නාගන්න වතුර තියෙනවා. මොන කෙහෙල් මලකට ද වතුර උස්සන් යන්නේ. ඉතින් මේවා අහලා සමහර ගැල් කරුවන් වතුර ඔක්කොම හැඳුවා. අපරාදේ, මොකටද මේ සත්ත්තුන්ට මහන්සියි.

නමුත් එබදු කෙම් ඩීමක් ඒ අයට මූණ ගැහුන් නැහැ. මේක බොරුවක්. උගුලක්. මංකොල්ල කැමක්. මේකට කියෙනවා අන්ද විශ්වාසය කියා. කිවිවා විශ්වාස කළා. මේ

අපරැණක ජාතකයේ කියන්නේ එහෙම නොවෙයි. බෝධිසත්වයින් වහන්සේත් එතනට ආවාම උන්වහන්සේටත් මේ ලැබුව දෙනවා. ගැලේ යනකොට ඇවිත් කියනවා. උන්වහන්සේගේ ගැලේ ඉන්න අනිත් අයත් කියනවා අපි මේ වතුර හලමු කියා. බෝධිසත්වයින් වහන්සේ කියනවා පොඩිඛක් ඉන්න. දැන් ඔය කියන දිගාවේ, වතුර තියෙනවා කියපු, පොකුණු උල්පත් තියෙනවා කියපු, දිගාව දිහා බලලා අහනවා, ඒ පැත්තේ එන සුළගේ සීතලක් දෙනෙනව ද? අනෙක් ගැල්කරුවන් කියනවා එහෙම නැහැ. අනෙක් පැතිවලින් එන තුළං වගේම හරිම කරකෘදි. වියලියි. දැන් ඒ පැත්තෙන් එන අය දිහා බලන්න. ඒ අය නාගෙන බොහෝම සනීපෙට සීතලෙන් එන අයද? නැහැ එහෙම පේන්නට නැහැ. කවදාවත් අහලා තියෙනවද ඔය පැත්තේ උල්පත් තිබුණා, පොකුණු තිබුණා කියා? නැහැ එහෙම අහලත් නැහැ. ඉතින් එහෙම නම් වතුර විසිකරන්න එපා. ඔය විදිහට තර්ක කරනකොට ජේනවා මෙකට පදනමක් නැහැ. ඒ නිගමනයට එන්න බැහැ. මනස්ගාතයක්. ඉතින් උන්වහන්සේලාගේ ජීවිත විතරක් බෙරුණා කියා සඳහන් වෙනවා, නිවැරදි තර්කය නිසා. ඉතින් මේ තර්කය පාවිච්ච කරන විදිහ ගැන මේ අපණ්ණක ජාතකයේ කියන්නේ. තර්කය මේ විදිහට පාවිච්ච කරන්න. යථාර්ථවාදීව තර්කය පාවිච්ච කරන්න. එය උපකරණයක්. ඒ

උපකරණ කෙනෙකුට පූඩ්වන් තමන්වත් කැපිලායන විදිහට පාවිචිචි කරන්න. ඉන් අවැඩක් වෙන්නේ. තර්කයෙන් වෙන්නේ විනායක්. හැම දේම සැක කිරීමට නෙමෙයි තර්කය කියන්නේ, සැකය අත්හරින්න.

සැක කළාට කමක් නැහැ. බෙහෙත් ගන්න කළින්, වෙවදාවරයා ගැන සැක කළාට කමක් නැහැ. බෙහෙත් ගන්න කළින්, වෙවදාවරයෙකුට තෝරා ගන්න කළින්, තීරණය කරන්න කළින්, සැක කළාට කමක් නැහැ. අහලා බලනවා. අනිත් ලෙඩිඩින්ට මොකද වුණේ කියා බලනවා. ඒ විදිහට තර්ක කළාම, අන්න පේනවා. කළින් බෙහෙත් ගත්ත අය සනීපවෙලා තියෙනවා? අන්න එතනදී විශ්වාසයක් ගොඩනැගෙනවා. ඒ විශ්වාසය තර්කය මතයි ආවේ. අත්දැනීමක් මත නෙමෙයි. හැඳුයි ඒ තර්කයට පදනමක් තිබුණා. විශ්වාසය ඇති වූ පසු තර්කය අතහරින්න. සැකය අතහරින්න. සැක කර ලෙඩි කියන්න යන්න එපා. සැක කර උපදෙස් ගන්න එපා. සැක කර බෙහෙත් බොන්න එපා. සැකයට බැහැ බෙහෙත් බොන්න. සැකය ඉඩදෙන්නේ නැහැ ඔබට බෙහෙත් බොන්න. සැකය කෙසේවත් ඉඩ දෙන්නේ නැහැ තීරෝගී වෙන්න. හැමදාම ලෙඩික් භැරියට සැකය සිට තියාගෙන ඉදිවී. ඒ තීසා විමසා බලන්නට. සියලු දත්ත හා තොරතුරු සසඳා තීරණයකට එන්න.

එතකොට නොදන්නා ගමනක් යන්න නම් අපි සිතියම් පොතක් පාවිච්ච කරනවා. පරණ කුමයට. අල්ත් ක්මවලට උපකරණ තියෙනවා. ඒ උපකරණය වේවා, සිතියම් පොත වේවා, පිළිගත් ඒවා විය යුතුයි. දැන් කුවුරුහරි කොළයක ඉරි කැලී ටිකක් ගහලා දුන්නොත්, ඒක සිතියම් පොතක් කියා අපි ගන්නේ තැහැ. හුගේල ශාස්ත්‍රය, මාරු පිළිබඳ පර්යේෂණ කළ ඒ ගැන අත්දැකීම් තිබෙන, ලෝකයේ පිළිගත් ආයතනයක් හෝ ප්‍රවීණයෙකු නිරමාණය කළ සිතියම් පොතක් තමයි පිළිගන්නේ. ඒ නිසා සිතියම් පොතක් ගන්නකොට මුලින්ම සෞයා බලන්න. මෙය භාපුරා කියා ලියපු සිතියම් පොතක් ද? තැත්තම් පෙරත් සිතියම් පොත් හද තියෙනව ද? ඒ අනුව ගමන් ගිය අය ඉන්නවද? ඒ අය ගමනාන්තයට ලැඟා වුණා ද? මෙසේ සෞයා බැලීමෙන් විශ්වාසයක් ඇතිවෙනවා, ඒ සිතියම් පොත තමන් අතට ගත් පසු, සැක කරන්න යන්න එපා. අඩියෙන් අඩිය සැක කරන්න සහ තරක කරන්න යන්න එපා. එතකොට ගමන් යන්න ලැබෙන්නේ තැහැ. සිතියම් පොතක් විශ්වාස කරන්න කළින් සෞයන්න, විමසන්න, තරක කරන්න, ඒ සියලුම ප්‍රතිඵලවලින් පස්සේ ඔබට විශ්වාසයක් ආවොත් මේ පොත තමයි හරි, මේ සිතියම් පොතින් බොහෝ දෙනෙක් ප්‍රයෝගන් අරන් තියෙනවා, ඒ අය එනෙර වෙලා තියෙනවා මේ කාන්තාරයෙන්, ඒ අනුව, එහෙම නම් තමනුත් ඒ සිතියම්

පොතට අනුව ගමන් කලාත්, තමන්ටත් මේ කතරෙන් එතෙර වන්න පුළුවන්. ගමන් මැද දී තරක කරන්න, සැක කරන්න, කාලය නාස්ති කරන්න එපා. ඒ පැත්තට විකක් යන්න, ආයි ඔවුන් අනෙක් පැත්තට හරවා විකක් යන්න, එහෙම කාලය නාස්ති කරන්න එපා. දිගටම එකම පාරක යන්න.

විවිධවිජාව කියන්නේ හරියට කාන්තාරයක මංමුලා වෙලා, අර පැත්තට, මේ පැත්තට, කොයි පැත්තට ද යන්නේ දන්නේ නැතිව, ඔහෝ ඔවුන් හැරුණු අත් පොඩි දුරක් යනවා, ආයි අනෙක් පැත්තට තව විකක් දුර යනවා, විවිධවිජාව අත් හැරීම - නිසැක වීම, එහෙම කෙනෙකු හරි පාර පෙනුණා වගේ. මෙන්න මේකයි කෙලින් පාර කාන්තාරයෙන් එතෙර වෙන්න.

එතකොට මේ කල්පනා කරන ක්‍රම පහක් නේ. මේ පහෙන් තිදුහස් වෙන්න. මේ බාධක අත්හරින්න. අත්හරින්න පුළුවන්. එතකොට හාවනාවේ මූලික කරතවා තමයි මේ කල්පනාවල් පහ හඳුනාගෙන ඒ පහ අත් හැරීම. ඒ අනුව සිතීම නෙමෙයි ඒවා අත් හැරීම. ඒවා අත්හැරියාම අන්න පිරිසිදු රත්තරන් හිතක් ලැබෙනවා. පිරිසිදු රත්තරන් හිතක්. එහෙම තමයි දහමේ කියන්නේ. දිලිසෙන, බැබලෙන, ප්‍රභාස්වර, මටසිලිටු, සුඛනම්‍ය වූ රත්තරන් වගේ සිතක් ලැබෙනවා. සිත

එහෙම තමයි කොහොමටත්. මේ හාවනාවෙන් එහෙම හිතක් හැඳුවා නොවෙයි.

### 13. මාත්තු නැති රන් වන් සිත

හිතට හේත්තුවෙලා තියන මාත්තු ටික අයින් කරන්න. ඔය මාත්තුවල තමා අපි හැමදුම හිටියේ. රත්තරන් කිය කිය හිටියේ. කාමලිජන්දයෙන් පටන් ගෙන විවිකිව්‍යාවට එනකන්. මේ ටික අයින් කරලා දාන්න. අයින් කරන්න පුළුවන්. බැරි නැහැ පුළුවන්. අමාරුයි, පුළුවන්. එතකාට මේවා අයින් කළාම අන්න හිත ජේන්න පටන් ගන්නවා. එතක් අප හිත දුක්කේ නැහැ. දුක්කේ නීවරණ. දුක්කේ වැරදි කල්පනාවල් ටික. දුන් හිත ජේන්න ගන්නවා. හිත කොවිවර ලස්සන ද? හිත කොවිවර ප්‍රහාස්චර ද? ආලෝකමත් ද? හරියට රත්තරන් වගේ, උණු කරපු රත්තරන් වගේ හරිම මොලොක්, සුබනම්‍ය, කර්මනායි. බැබලෙනවා.

මෙබදු සිතක් කුමකටද අපිට? ලස්සන හිතත්, රත්තරන් වගේ හිතක් හදාගෙන කරඩුවක් වගේ හිතක් හදාගෙන, වැද වැද ඉන්න ද? බල බල ඉන්න ද? නැහැ. ඒ මොනවටත් නොවෙයි. කුමක් සඳහා ද? ඇත්ත දතින්න. ඇත්ත දැකීම සඳහායි. වෙන මොනවටත් නොමෙයි. ඇයි ඇත්ත දකින්නේ?

ජීවිතය කුමක්දැයි තොදැන දුක් විදින තිසා. දැන් මේ ජීවිතේ කියන්නේ වාහනයක්. දහමේ ම දෙන උපමාවක්. ජීවිතේ කියන්නේ වාහනයක්. වාහනයක් තියෙන්නේ අපට අවශ්‍ය ගමනක් යන්න තේ. අපට අවශ්‍ය තැනකට යන්න තියන වාහනයක්. අපට පහසුවෙන් තැගලා යන්න පූජ්‍යවන් වාහනයේ, වාහනයක් බව තොදැන අප ඇද ගෙන යනවා. දැන් අප මේ ජීවිත ඇදගෙන යනවා. ඒ වෙහෙසයි අපට දැනෙන්නේ ජීවිතේ. බලන්න, මෙතෙක් කාලයක් අපි කළේ ඒ දෙය තොවෙයි ද? හරි අමාරුයි ඇදගෙන එන්න. මේ පල්ලම්ක යන ගමනක් නෙමෙයිනේ. ඇදගෙන යනවා. හරි දුකක්, හරි වෙහෙසක්, වැටෙනවා, පස්සට යනවා, ආයිත් නැගිටිනවා, ආයිත් ඇදගෙන යනවා. ජීවිතය කියන්නේ ඇදගෙන යා යුතු දෙයක් නෙමෙයි. එය වාහනයක්. ඕනෑම වලකින්, ප්‍රජාතයකින් එහා පැත්තට ඔබව ගෙනියන්න පූජ්‍යවන් වාහනයක්. ඕනෑම කන්දක් තරණය කරන්න පූජ්‍යවන් වාහනයක්. ඕනෑම ගගකින්, සාගරයකින් ඔබව එතෙර කරන්න පූජ්‍යවන් වාහනයක් මනුෂ්‍ය ජීවිතය කියන්නේ. ඕනෑම කළ වලාවකට උඩින් ඔබව පරෙන යන්න පූජ්‍යවන් අහස් යානයකටයි, මනුෂ්‍ය හිත කියන්නේ, ජීවිතය කියන්නේ, හිත කියලා කියන්නේ. මේවා තමයි විහවයන්, හැකියාවන්, සම්භාව්‍යතාවයන්, හාවිතාවන්. මේ සියල්ලම තියාගෙන ජීවිතය ගැලක් වගේ ඇදගෙන, ඇද ගෙන

යනවා. ඇදගෙන යනවිට අඩියයි දෙකයි යන්න පුළුවන්. එයට වැඩිය ඇදගෙන යන්න බැහැ. මහන්සියි. හැඳේපෙනවා. වැටෙනවා.

#### 14. නුවනක් තැති කල්පනා - මවයි තැති දුක් වේදනා

මේ පිත, මේ නීවරණවලින් අයින් වූ එත ඔබට කියනවා ජීවිතය දුකක් තොවයි. ඔය විදින්නේ ජීවිතයේ දුක තොවයි, හදාගත්ත දුක් රිකක්. ඔය විදින හැම දුකක්ම හදාගත්ත දුක්. ඇත්ත දුක නොමෙයි. හදාගත්ත දුකට දහමෙහි කියන්නේ සංඛාර දුකකි. හැම සංස්කාරයක්ම දුකයි. සංඛාර දුකකි කියන්නේ හදාගත් දෙයක්. හැදිවිව දෙයක් නොමෙයි. හදාගත් දුකක්. අප හදාගත් දුක්වලට ප්‍රපාම හඩානවා, වැළපෙනවා, පපුවේ අත් ගහගත්තනවා, වහ බොනවා. මේ ඔක්කොම හදාගත් දුක්වලට. වැරදි විදිහට සිතීම නිසා විදින්නට වෙනවා දුක්. වෙන මොනවත්ම නිසා නොමෙයි. වැරදි විදිහට කල්පනා කිරීම නිසා. එතකොට දුකෙහි නිරමාතා කවුද? අයෝනිසේ මනසිකාරය. අයෝනිසේ මනසිකාරය කියන්නේ වැරදි විදිහට කල්පනා කිරීම.

සාවදා කල්පනා. අයෝනිසේ මනසිකාරය. නුතුවණ්න් කල්පනා කිරීම. මෝඩ විදිහට කල්පනා කිරීම සහ මුලා වී සිතීම නිෂ්පාදනය කරන්නේ දුක. වෙන මොනවත්

නෙවෙයි, දුකයි. හැම දුකක්ම අයෝතිසේ මතඹිකාරය නිසා හටගත් ඒවා.

මෙසේ වැටහෙන විට ලොකු සතුවක් එනවා. දුක තමයි විදින්නේ. එහෙම නම් මොකක්ද සතුව, මේ දුක නැති කර ගන්න පුළුවන්. මේ දුකෙන් එතෙර වන්න. පුළුවන්. ඇයි? කවුරුවත් දීපු දෙයක් නෙමෙයි දුක කියන්නේ. උපදින විට ගෙනාපු දෙයකුත් නෙමෙයි. මැරෙන විට ගෙනියන්න තියන දේකුත් නෙවෙයි. ජ්වත් වෙන විට විදින්න තියන දේකුත් නෙවෙයි. මේ එකකවත් නෙමෙයි දුක කියන්නේ. හොඳට පැහැදිලිව තේරුම් ගන්න පින්වත්ති, මැරෙන විට ගෙනියන්න තියන දේකම නෙවෙයි දුක කියෙන්නේ. දුක ගෙනියන්න ලැස්ති වෙන්න එපා මැරෙන විට. රේට එහා මෝඩකමක් නැහැ. අපි සමහර විට කියනවා “මැරුණත් නිදහසක් නැති වේවි” කියා. එහෙම ගෙනියන්න දුකක් නැහැ මෙතන. ඒ වගේම උපදින විට ගෙනාපු දුකකුත් නැහැ. හරියට බැලුවාත් ජ්විතේ ඇති දුකකුත් නැහැ. හැබැයි විදිනවා දුකක්. එතකාට විදිනවා කියන එකෙන් කියවෙනනේ නැහැ එහෙම එකක් තියනවා කියා.

## 15. සැබැවින්ම විදින්නේ - තිබෙන දුක් නොවන්නේ

ඇති තරම විදින්න පුළුවන් නැති දේවල්. ඇත්තටම නැති දේවල්. යථාර්ථයේ නැති දේවල්. සත්‍යය වශයෙන්ම නොපවතින දේවල් කෙනෙකුට හිතලා විදින්න පුළුවන්. සැක කරලා විදින්න පුළුවන්. නැති ලෙඩවලින් කි දෙනෙකු දුක් වෙනව ද? ඇත්තටම එහෙම ලෙඩක් නැහැ. කි දෙනෙක් බෙහෙත් ගන්නව ද නැති ලෙඩවලට? නැති ප්‍රශ්නවලට කිදෙනෙක් අඩනවා ද? බය වෙනවා ද? නැති හතුරන්ට, නැති හොල්මන්ටලට, යකුන්ට කි දෙනෙක් බය වෙනව ද? නූල් බඳිනවා ද? යන්තු දානවා ද? තොවිල් නටනවා ද? යමක් තිබිය යුතු නැහැ දුක් විදින්න. මේ විදීම කියන එක තියනවා. විදීම කියන එක ඇත්තක් නෙවෙයි. විදීම විස්තර කරන්නේ දිය බුඩුලක් වගේ. දිය බුඩුල දන්නවනේ. බුඩුලක් කියා එකක් තියනවා. හැබැයි ඒ තුළ ඇති දෙයක් නැහැ. දිය බුඩුලක් ඇතුළේ භුලං විතරයි. විදීම ඒ වගේ. දුක ඒ වගේ. එහෙම එකක් තියනවා ලොකුවට. හැබැයි ඇතුළේ ඇති දෙයක් නැහැ. මේ ඇත්ත දුකීම සඳහා අවශ්‍ය වෙනවා පිරිසිදු සිතක්. මේ ඇත්ත අපිට තියා දෙන්නේ ඒ පිරිසිදු හිත. අපිරිසිදු සිත සැම විටම අපව රටුවිටුවා. අපව කෝපයට පත්කලා. අපව මං මූලා කලා. වහුලුන් බවට පත් කලා. ලෙඩව් බවට පත් කලා. ඒ උපමා විකෙන්

කියන්තේ ඒ කාරණයන්. ගෙයකරුවන් බවට පත් කළා. මේ අයෝනිසෝමනාසිකාරය මොකද කළේ? වැරදි කල්පනාව කළේ කුමක් ද? අපව ගෙයකරුවන් කළා. ගෙවලා ඉවර කරන්න බැරි ගෙයකරුවන් බවට පත්කළා. ලෙඩ්බූ බවට පත්කළා. කාමවිෂණ්දයේ ගෙය කරුවන්, ව්‍යාපාදයේ රෝගීන්, ටීන මිද්ධයේ සිරකරුවන්, උද්දවිෂ කුක්කුවිවයෙහි දාසයන් සහ විවිකිව්‍යාව නම් වූ මහා කාන්තාරයක අතරමං වුවන් බවට පත් කළා. මේඛ තරක විතරකවලට හසු වී. මේ කරදරකාරයන් අත ඇරියායින් පසුව. වෙන මොනවත් නොලැබුණත් කුමක් නැහැ. මොන විදිහේ ප්‍රමෝදයක්, නිදහසක් ලැබෙයි ද බලන්න? එපමණක්ම නොමෙයි. එයම නොවෙයි බලාපොරොත්තුව ඇත්ත දැකීමයි.

## 16. පොතින් - අත්දැකීමෙන් ගත් දැනුම

ප්‍රයුව සඳහා පිරිසිදු සිතක් අවශ්‍යයි. දැනුමේ අවස්ථා ගණනාවක් තියෙනවා. දන්නවා, දන්නවා කියන්න පුළුවන්. එක විදිහක් තමයි අප ඉගෙන ගෙන තියනවා, ගුරුවරයෙකුගෙන් හෝ පොත්පත් ආශ්‍රිතව. ඒ එක් ආකාරයක දැනුමක්. එකතු කර ගත් දැනුම. රස් කර ගත් දැනුම. ඒ දැනුම අතිතයට සම්බන්ධයි. ඒ දැනුම මතකයට සම්බන්ධයි. මතකය තිබෙනතුරු තමයි ඒ දැනුම තියෙන්නේ. අප දැන ගත් දේවල් කොපමණ තිබුණ ද? ඒ

සියල්ලම මතක නැහැනේ දැන්. බොහෝම විකයි මතකයේ තියෙන්නේ. මතකයේ තියෙන කුරු පමණයි ඔය දැනුම ප්‍රයෝගනවත් වෙන්නේ.

## 17. අත්දැකීමෙන් උගත්

ර්ලග දැනුම තමයි අත්දැකීමෙන් ලැබෙන දැනුම. ජ්වත් වෙනකාට අප අත්දැකීම ලබනවා. ඒ අත්දැකීම ආගුයෙනුත් අප ඉගෙන ගන්නවා. බොහෝම වටින දැනුමක්. එතකාට පොතේ තියනක දැනුමයි. අත්දැකීමෙන් ගන්න පුළුවන් දැනුමයි. හිතමු ඉවම් පිහුම් පිළිබඳ දැනුම, පොත් පත්වලින්, පන්තිවලට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්, සූප ගාස්තුය. පොතේ හැරියට උයන්නත් පුළුවන්. පොත පෙරලාගෙන ඒ විදිහට උයන්නත් පුළුවන්. එහෙම කාලයක් උයන කාට තමන්ටම ලැබෙන අත්දැකීමුත් තියෙනවා. ඒ අනුව අර පොතේ අති දැනුම එහාට මෙහාට කර අඩත් අඩත් දේවල් හඳුමින්, අත්දැකීම අනුව යන්නට පුළුවන්. එතකාට දැනුම රේඛා දෙකක්. එනම් යානය ලබා ගන්න පුළුවන් ආකාර දෙකක්. වෙදවරයෙකු වෙන්න වෙද්‍යාපියයේ ඉගෙන ගන්න ඕන පොත්පත් ආගුත්ව. ර්ලගට රෝහල්වල ප්‍රායෝගික දැනුම ලබා ගෙන. මුළින් ඒ පොතින් ඉගෙන ගත් විදිහට තමයි බොහෝත් දෙන්නේ. පසුව අත්දැකීම් ලබන විට, විවිධ රෝගීන් එන විට, ඒ

අයත් එක්ක කජා කරන විට, දෙන බෙහෙත් දිභා බලන විට, තමන් දෙන බෙහෙත්වලින් ලැබෙන ප්‍රතිඵල හා ප්‍රතිචාර මගින් ලබන අත්දුකීම්වලින් තමයි, පහුවෙන විට බෙහෙත් දෙන්නේ. ඒ අත්දුකීම්වලින් දෙන බෙහෙත්වලට ලෙඩ හොඳවෙනවා අර පොතින් දෙන බෙහෙත්වලට වඩා. දැනුම ගන්න පුළුවන් ආකාර දෙකයි. එකක් පොත පතින්, ගුරුවරුන්ගෙන්. අතික ජ්වත්වීමෙන්, අත්දුකීමෙන්. මේ දෙකම අතිතයට සම්බන්ධයි. ඔය දෙකටම මතකය තියන්න ඕන. අත්දුකීම අමතක වෙන්නත් පුළුවන්. පොත් පත් අමතක වෙන්නත් පුළුවන්. එතැනැදී, ඒ අමතක වූ මොහොතේ දී, ඒ දැනුම හොඳනුමක් බවට පත් වෙනවා.

### 18. ප්‍රයුව මේ මොහොතේ උපදින්නකි

ප්‍රයුව සම්බන්ධ වෙන්නේ ඔය දෙකටම තොවයි. වර්තමානයට. කළින් එහෙම එකක් අහලත් නැහැ. කළින් අත්දුකීමකුත් නැහැ. නමුත් මේ මොහොතේ පුළුවන් නම් හිත පිරිසිදුව හඳු ගන්න. නීවරණ අයින් කර හොඳ සිහියක්, හොඳ අවධානයෙන් හඳුගෙන, ඒ තමන්ට දැන ගත යුතු කාරණයට, හිත යොමු කරන්න පුළුවන් නම්. මොන හිත ද? අර නීවරණ තැකි හිත. නීවරණ තැකි හිත හොඳට සිහිය තියන හිත, හොඳ ඒකාග්‍රතාවයක් තියන හිත, යොමු කරන්න. ඔබට දැන ගන්න

ඔහු දේව යොමු කළවිට ඒ පිළිබඳ ප්‍රයාචාර පහළ වෙනවා. ඒ ප්‍රයාචාර තිබෙන්නේ වර්තමානයේ. මේ මොහොතේ. කාගෙන්වත් අසා දැකගත්තු දෙයකුත් නොමෙයි. රෝයේ ඉගෙන ගත් දේකුත් නොමෙයි. පෙරේදා ජ්වත් වෙන කොට ලැබූණු අත්දැකීමකුත් නොමෙයි. ප්‍රයාචාර ස්වාභාචාර එයයි. එමනිසා ප්‍රයාචාර එකතු කර ගන්න බැහැ. අවශ්‍යය තම් ඒ වටහාගත් කාරණා, දැකගත් කරුණු පොතක ලියා තියාගන්න ප්‍රාථමිකයි. නමුත් කුමකට ද? ප්‍රයාචාර දැනුමක් බවට පත්කරගන්නේ කුමකට ද? ප්‍රයාචාරන්තයා බිජි කරන්නේ පිරිසිදු හිත. එතකොට මේ නීවරණ නැති සමාජිත හිත සිදුවන දේ සිදුවන ආකාරයෙන් දකිනවා. කොහොමද යමක් වෙන්නේ? යතාභාත කියන්නේ තිබෙන දෙයක් නොමෙයි. යමක් වෙන්නේ කොහොමද කියන කාරණය හරියටම තේරෙන්න පටන් ගන්නවා. ඇයි තරහ එන්නේ? පොතින් ඉගෙන ගන්නත් ප්‍රාථමිකයි. අත්දැකීමවලිනුත් ප්‍රාථමිකයි. ඩැබැයි එයට එහා හිඹින් ඔය නීවරණ නැති හිත පුරුණ වශයෙන්ම යොමු කළුත් ඒ මාතාකාවට, අන්න තමන්ට ඒ පිළිබඳ අවබෝධය ලැබෙනවා. ඒ අවබෝධයත් එක්ක මෙතෙක් කාලයක් අප හිතාගෙන හිටිය සියලුම මනස්ගාත, හරියට හිරු දුටු පින්න වශේ අයින් වෙනවා. වලාකුල් පාවෙලා යනවා වශේ අයින් වී යනවා. එවිට මිත්‍යා, සංකල්ප නැති වී යනවා. මිත්‍යාදිවියි නැති වී යනවා.

වර්තමාන මොහොතේ, මේ මොහොතේ සිදුවන දෙය, ඇයි  
 එහෙම වෙන්නේ කියන අවබෝධය ලබා ගන්නටයි මේ සියලුම  
 පරිග්‍රීමයන් අප දරන්නේ. වෙන මොනවාටත් තොවයි. ඒ  
 සඳහායි. කොහොවත් තියෙන ඇත්තක් නොවයි. පොතක  
 තියෙන ඇත්තක් දැකින්නටත් නොවයි. ගලක කොටා තියන  
 ඇත්තක් දැකින්නත් නොවයි. ඒවා සත්‍යයන් විය හැකියි. මේ  
 වර්තමාන මොහොතේ සිදුවෙන, මොනවා හරි යමක් වෙනවා  
 නම් කොහොමද ඒක වෙන්නේ? කොහොමද ඒ දේ  
 සිදුවෙන්නේ කියන ඒ න්‍යාය ධර්මයත්, ඒ න්‍යායන් වික තමන්ට  
 පැහැදිලිව පේනවා. ආයේ අප අඩුවෙන්නේ නැහැ. එසේ අවදි  
 වූණාට පසු නැවතත් කතන්දර හඳා ගන්න යන්නේ නැහැ.  
 නැවත කවදාවක් ඡය කරුවෙක් බවට, ලෙඛික් බවට,  
 බන්ධනාගාර ගත වූවෙකු බවට, දාසයෙකු බවට හෝ  
 කාන්තාරයක දිව ගිලිලා මැරෙන්න යන මංමුලා වූ  
 පිපාසිකයෙකු බවට කවදාවත් නැවත පත්වෙන්නේ නැහැ.

## 19. ජීවිතය ජයගන්න

එහෙම ජයගන්න පුළුවන් ජීවිතයක් අපට ලැබේ  
 තිබෙනවා. ජය ගන්න පුළුවන් ජීවිතයක්. අප පැරදී ඇත්තේ  
 එයටම යි. තමන්ට පැරදුනු කෙනෙක් ලෝකටම පරදිනවා.  
 පිට කෙනෙකු සමග ගහගෙන දිනුවා, බැනගෙන දිනුවා කියන

පම්පෙර් සියල්ලම පරාජයන්. මත්ද? අපි කාමච්චන්දයට පැරදිලා. ද්වේශයට පැරදිලා. කම්මලි කමට පැරදිලා. රුරුහ්‍යාට පැරදිලා, ආතකියට හා විශාදයට, තර්කයට පැරදිලා. තර්කය අපට පරද්දලා. කම්මලි කම අපට පරද්දලා. අපට රවට්ටලා. එවිට රවට්ටන්න බැරි කෙනෙකු බවට ඔබ පත් වෙතවා, හිත දිනා ගත්තොත්. කාටවත් රවට්ටන්න බැහැ. ඔබ රවට්ටන්නේ නැහැ. ඒ රවට්ටන්න පුළුවන් කෙනා නෑ එතන. සෞඛ්‍යමට රවට්ටන්නත් බැහැ. ජීවිතයට ඔබව රවට්ටන්නත් බැහැ. මරණයට රවට්ටන්නෙත් නැහැ. එනම් ජීවිතයටයි මරණයටයි රවට්ටන්නේ නැති කෙනෙක්, වෙන මොනම දේකටවත් රවට්ටන්නේ නැහැ. බොහෝම නිදහස් නොරුවටි ජ්වත් වෙන්න පුළුවන්. ඒ කුමවේදයටයි හාවනාව කියා කියන්නේ.

සතුටු වෙන්න මේ ගමන ගැන. ඒ ගමන දීර්ස වෙන්න පුළුවන්, කෙරී වෙන්න පුළුවන්, දීර්ස වුණත් කෙරී වුණත්, එම ගමනේ එක් පියවරක් හෝ තැබීමට ලැබීම ගැන. පළවෙනි ඇඩියයි වටින්නේ. පළවෙනි පියවරයි වටින්නේ. එම පළවෙනි පියවර, දෙවෙනි පියවර කරා අප රගෙන යයි. දෙවෙනි පියවර මූලින්ම තියන්න බැහැ, පළවෙනි පියවර නොතිබ්බොත්. පළවෙනි පියවර තිබ්බොත්, පළවෙනි පියවර විසින් දෙවන පියවර තබනු ලබනවා.

හැබැයි පළවෙති පියවර අප තැබිය යුතුයි. ඒ නිසා කමයි, ‘ඒහි පස්සිකෝ’ ඇවිත් බලන්න. අඩිය තියා බලන්න. අඩිය ගසා බලන්න. හොඳයි ඒ සතුට හිතේ ඇතිකර ගෙන මේ පෙරවරුවේ වැඩ සටහන අවසාන කරමු.

සෑම දෙනාටම තෙරුවන් සරණය!

## නිල්ලකී පටිභාන පොත් පෙළ

1. මමත්වයේ මූලාච
2. අසිරීමත් ලොදු මග
3. මබේම ඇසින් ලෝකය දකින්න
4. ආදරය කෝපය සහ මෙමත්‍ය
5. නිහඩ සිතක මහිම
6. “මම” මගේම සිහිනයකි
7. දිව්‍යමය වූ මනුෂ්‍යන්වය